



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

2016 ජනවාරි විභාගය - AA2 මට්ටම

**ප්‍රශ්න සහ යෝජිත උත්තර
විෂය අංක (AA25)**

**ව්‍යාපාර නීතිය සහ ආචාරධර්ම
(BLE)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540, පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

2016 ජනවාරි විභාගය - AA2 මට්ටම

(25) ව්‍යාපාර නීතිය සහ ආචාරධර්ම

යෝජිත උත්තර

A කොටස

සියලුම ප්‍රශ්නවලට උත්තර අපේක්ෂිතය.

ප්‍රශ්නය	උත්තරය
1.1	(3)
1.2	(2)
1.3	(4)
1.4	(2)
1.5	(2)
1.6	(4)
1.7	(1)
1.8	තේසවලමේ නීතිය උඩරට නීතිය මුස්ලිම් නීතිය රෝම ලන්දේසි නීතිය
1.9	ව්‍යවස්ථා සාධාරණත්වය අධිකරණමය පූර්වාදර්ශ වාරිත්‍ර නීතීවේදීන්ගේ මත ග්‍රන්ථ ආගම
1.10	අනිවාර්ය ප්‍රවේශය (Mandatory approach and) ඊනිපාදක ස්වේච්ඡා ප්‍රවේශය (Voluntary approach) රාමුගත

A කොටසෙහි අවසානය.

ප්‍රශ්න 5ටම උත්තර අපේක්ෂිතය.
(ලකුණු 25)

2 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

මෙහි පාර්ශ්වයන් අතර වලංගු ගිවිසුමක් නැත.

මන්ද මෙහි පාර්ශ්වකරුවන් එම ගිවිසුමේ විෂය වස්තුවේ අන්‍යෝන්‍යව පිළිබඳව අන්‍යෝන්‍ය වැරදීමකට යටත්ව එම ගිවිසුමට ඇතුළත්ව ඇති බැවිනි. එනම් ගිවිසුමේ දෙපාර්ශ්වය ම ගිවිසුමේ විෂය වස්තුව පිළිබඳව විවිධ වැරදීම්වලට යටත්ව එම ගිවිසුමට ඇතුළත්ව ඇති බව හඟවයි.

මෙවැනි ගිවිසුම් හිස් ගිවිසුම් ලෙස සැලකිය යුතු අතර පාර්ශ්වකරුවන් අතර ගිවිසුමක් ආරම්භයේ සිට ම නොපැවතුනා හා සමාන සේ සැලකේ.

උදා :- *Raffles Vs Wichelhaus*

මෙහිදී, සිල්වා නිදන කාමර 2 ක් සහිත නිවසක් අර්පණය කරයි. ඩයස් එම අර්පණය පිළිගන්නේ සිල්වා නිදන කාමර 3 ක් සහිත නිවසක් ඉදිරිපත් කළ බව සිතාගෙනය. එමනිසා, ගිවිසුම වලංගු නොවේ. මක්නිසාද යත්, මෙහි කිසිදු එකඟත්වයක් පෙර පොදු ගිවිසුමක් සමග නොමැති නිසාය. මෙය අන්‍යෝන්‍ය වැරදීමක් ලෙස හැඳින්වේ.

3 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

වෙක් පත්‍රයක් සහ විනිමය බිලක් අතර ඇති වෙනස්කම්

වෙක්පත්‍ර	විනිමය බිල්පත්‍ර
අණලාභී සෑම විට ම වාණිජ බැංකුවකි.	අණලාභී වාණිජ බැංකුවක් හෝ පුද්ගලයෙක් හෝ විය හැක.
මුදල් ගෙවීම සිදු කරන්නේ ඉල්ලු විට පමණි.	මුදල් ගෙවීම ඉල්ලු විට හෝ නිශ්චිත හෝ නියම කරනු ලබන අනාගත දිනක දී හෝ විය හැක.
රේඛණයට අදාළ විධිවිධාන අදාළ වේ.	රේඛණය කිරීමක් සිදු කළ නොහැක.
අණකරු ජංගම ගිණුම් හිමියෙකු විය යුතුය.	අණකරු ජංගම ගිණුම් හිමියෙකු වීමට හෝ නොවීමට හෝ හැකියාව ඇත.
වෙක්පත්‍ර ප්‍රතිග්‍රහණය නොකරයි.	ප්‍රතිග්‍රහණය සඳහා ඉදිරිපත් කෙරේ.
බොහෝවිට දේශීයව යොදාගැනේ.	අන්තර්ජාතික වෙළෙඳාම තුළ වඩාත් ප්‍රචලිතය.

4 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

ප්‍රධානියා සහ නියෝජිතයා අතර නියෝජ්‍යත්වයක් පහත සඳහන් ක්‍රම මගින් ඇති වේ.

1. ප්‍රධානියා සහ නියෝජිතයා අතර ඇති කරගත් ප්‍රකාශිත ගිවිසුමක් මගින්.
2. ප්‍රධානියා සහ නියෝජිතයා අතර ඇති වන ව්‍යංග ගිවිසුමක් මගින්.
3. අපරානුමැතිය මගින්
4. අවශ්‍යතාවය මත
5. ප්‍රතිබන්ධන රීතිය යෙදීමෙන්
6. විවාහය සහ සහවාසය මත

5 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

- a) i. නෞභාර පත්‍රය (Bill of Lading) BOL
ii. මුහුදු රක්ෂණ ඔප්පුව (Marine Insurance Policy)
iii. ඉන්වොයිස් පත්‍රය (Invoice)

b) නෞභාර පත්‍රය (BOL)

යම් නිශ්චිත භාණ්ඩ තොගයක් නැව්ගත කිරීමට ලැබී ඇති බවත්, ඒවාට අදාළ කරුණු ද සඳහන් කරමින් නැව්ගිමියා විසින් නිකුත් කරන ලේඛනයයි.

මුහුදු උවදුරු රක්ෂණය

මුහුදු උවදුරුවලින් සිදුවන හානි පූරණය කරන බවට රක්ෂණ සමාගමක් විසින් රක්ෂිතයා සමඟ ඇතුළත්ව ඇති ගිවිසුමකි.

ඉන්වොයිස් පත්‍රය

මෙය භාණ්ඩ විකුණුම්කරු සහ ගැනුම්කරු අතර ඇති වූ භාණ්ඩ විකිණීමේ ගිවිසුම සනාථ කරන ලේඛනයයි.

6 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

- වෙළෙඳ ලකුණක් යන්නට අකුරු / ඉලක්කම්, නම, පාට, හැඩතල ආදී සෑම දෙයක් අන්තර්ගත විය හැකිය.
- එසේ වුව ද ඒ සියල්ල ලියාපදිංචි කළ හැකි ලකුණු නොවේ. පනත මගින් (103 හා 104 වගන්ති යටතේ) සීමා කිරීම් පනවා ඇත.
- ඒ අනුව නාමයක් ලකුණක් ලෙස ලියාපදිංචි කිරීමට නම් එය පොදු නොවන ආකාරයෙන් දැක්විය යුතුය. ඊට හේතුව එය අනෙකුත් ඒවායින් වෙන්කොට හඳුනාගත හැකි නිසාය.
- තවද නම යන්නට මුල් නම සහ අගට යෙදෙන නම හෝ පෙළපත් නම ද ඇතුළත් විය යුතුය.
- අගට යෙදෙන නම හෝ වාසගම පමණක් ලකුණක් ලෙස ලියාපදිංචි කිරීමට සාමාන්‍යයෙන් ඉඩදෙනු නොලැබේ.

B කොටසෙහි අවසානය.

සියලුම ප්‍රශ්නවලට උත්තර අපේක්ෂිතය.

(ලකුණු 30)

7 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

- a)
 - 1. සේවක අර්ථසාධක අරමුදල 8% බැගින්
 - 2. උපයන විට බදු ගෙවීම
 - 3. මුද්දර ගාස්තු
 - 4. ඇයගේ සමාගමෙන් සෙවිවන්දිට ගෙවන ලද අත්තිකාරම්
 - 5. සෙවිවන්දිගේ ඉල්ලීම මත කුන්වන පාර්ශවයකට ගෙවන ලද මුදල් අත්තිකාරම්
 - 6. සෙවිවන්දිට දෙන ලද කෑම හෝ වෙනත් ද්‍රව්‍ය සඳහා වන වියදම්
 - 7. ආරක්ෂිත මුදල් තැන්පතු
 - 8. ගෙවල් කුලී
 - 9. වෘත්තීය සමිති සහ වෙනත් සුබසාධක සමිති සඳහා වන ගෙවීම්
- b)
 - i. අනියම් (සාමාන්‍ය / අසනීප) නිවාඩු දින 7.
 - ii. වාර්ෂික නිවාඩු දින 14.
 - iii. මාතෘ ප්‍රතිලාභ දින 84 (ප්‍රසූතියෙන් පෙර හා පසුව).

8 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a)

මෙය කුලීපිට ගැනුම් ගිවිසුමකි. කුලීපිට ගැනුම් ගිවිසුම් හෝ කල්බදු ගිවිසුම් භාණ්ඩ විකිණීමේ නීතියෙන් පාලනය නොවේ.

ඒ, ඒවා භාණ්ඩ විකිණීමේ ගිවිසුම් නොවන නිසාය. මෙය විශේෂයෙන් ම භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් නොවන්නේ භාණ්ඩවල අයිතිය මාරුවීමක් නොවන නිසාය.

අවම වශයෙන් අවසන් වාරිකය ගෙවීම මත හෝ අයිතිය මාරුවන බවට ගිවිසුමක් නොමැත. කුලීපිට ගැනුම්කරුවෙකුට ඇත්තේ වරණයක් පමණි.

එමනිසා මෙම ගනුදෙනුව භාණ්ඩ විකිණීමේ ආඥාපනත මගින් පාලනය නොවේ.

1982 අංක 29 දරණ පාරිභෝගික ණය පනත.

(b)

මිහිරානිගේ බිරිඳ AR රක්ෂණ සමාගමෙන් වන්දි ලබා ගැනීමට හිමිකම් නොලබයි.

රක්ෂණීය හිමිකම, උපරිම විශ්වාසය, හානිපූරණය, දායකත්වය, ආදේශනය, ආසන්නතම හේතුව ආදී සංකල්ප කිහිපයක් රක්ෂණ නීතියේ ඇත.

ඒවා අතුරින් මෙහිදී උපරිම විශ්වාසය යන රක්ෂණ මූලධර්මය, ගිවිසුමට එළඹෙන විටදී කඩකර ඇත. මෙය ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී අනිවාර්යයෙන් ම තිබිය යුතු රක්ෂණ මූලධර්මයකි.

උපරිම විශ්වාසය යනු එක් පාර්ශවයක් අනෙක් පාර්ශවය වෙත තම දත්ත හෝ දැනගත යුතු සියලුම වැදගත් කරුණු නොසඟවා අනෙකුත් පාර්ශවය විමසුව ද, නොවිමසුව ද හෙළි කළ යුතු බවයි.

මෙහිදී මිහිරාන් තමාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා වෙනත් රක්ෂණ සමාගම්වලින් තමාගේ අයදුම්පත ප්‍රතික්ෂේප කළ බව සඟවා ඇත.

මේ හේතුව නිසා මෙහිදී උපරිම විශ්වාසය යන සංකල්පය බිඳ වැටී ඇති අතර AR රක්ෂණ සමාගම සහ මිහිරාන් අතර වලංගු ගිවිසුමක් නොමැත.

එමනිසා මිහිරාන්ගේ බිරිඳ AR රක්ෂණ සමාගමෙන් වන්දි ඉල්ලා සිටීමට හිමිකම් නොලබයි.

9 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a) වාසි

1. පහසුවෙන් ස්ථාපිත කළ හැකි වීම
2. විධිමත්භාවය නොමැති වීම
3. අවම නෛතික අවශ්‍යතා
4. සමාගමක් හා සැසඳීමේදී මූල්‍ය වාර්තාකරණ අවශ්‍යතා අඩුවීම
5. සමාගමක් හා සැසඳීමේ දී ආරම්භක ප්‍රාග්ධන අවශ්‍යතා අඩුවීම

අවාසි

1. හවුල්කරුවන්ගේ අසීමිත වගකීම
2. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම
3. ව්‍යවසාය වෙනම පුද්ගලයෙකු ලෙස නොසැලකීම
4. නෛතික පැවැත්මක් නොමැතිකම
5. සාමාජිකයන් ප්‍රමාණය සීමිත වීම

C කොටසෙහි අවසානය.

අනිවාර්ය ප්‍රශ්නයකි.
(ලකුණු 25)

10 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a) මෙහිදී අමල් සහ පොත් සාප්පුව අතර භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ඇත.

භාණ්ඩ විකිණීමේ ගිවිසුම්වල දී, පහත සඳහන් පරිදි ව්‍යංග කොන්දේසි අදාළ වේ.

- විකුණුම්කරුට විකිණීමට අයිතියක් තිබිය යුතුය.
- සාම්පලයට අනුරූප විය යුතුය.
- විස්තරයට අනුරූප විය යුතුය.
- ගැනුම්කරුගේ අදාළ කාර්යයට භාණ්ඩ සුදුසු විය යුතුය.

ඒ අනුව මෙහිදී අමල් භාණ්ඩයෙහි අදාළ කාර්යය විකුණුම්කරුට දන්වා ඇත. මෙම කොන්දේසිය අදාළ වීම සඳහා පහත සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුය.

- භාණ්ඩයෙහි අදාළ කාර්යය විකුණුම්කරුට දැනුම්දිය යුතුය.
- අවසාන පාරිභෝජනය පිණිස භාණ්ඩ මිලදීගෙන තිබිය යුතුය.
- භාණ්ඩ විකිණීම විකුණුම්කරුගේ සාමාන්‍ය ව්‍යාපාරය විය යුතුය.
- විකුණුම්කරුගේ හැකියාව, විනිශ්චය කෙරෙහි විශ්වාසය තැබිය යුතුය.

මෙහිදී අමල් තමාගේ අවශ්‍යතාවය ප්‍රකාශිතව දන්වා ඇත. එහෙත් අදාළ භාණ්ඩය ඔහුගේ කාර්යයට සුදුසු නැත.

මේ නිසා භාණ්ඩ අදාළ කාර්යයට සුදුසු විය යුතුය යන ව්‍යංග කොන්දේසිය කඩවී ඇත. එමනිසා අමල්ට ගිවිසුම අවලංගු කර මුදල් ආපසු ලබාගැනීමට හැකියාව ඇත.

(b) මෙහිදී A සහ 'රිදීතිර සමාගම' අතර ගිවිසුමක් නිර්මාණය වී ඇත.

ගිවිසුමක විවිධ වගන්ති අන්තර්ගත වේ.

වගකීම අත්හැරීමේ (මුක්ත වීමේ) වගන්ති එවැනි එක් වගන්ති වර්ගයක් වේ.

මෙහිදී 'කළමනාකාරිත්වය වගකියනු නොලැබේ' යන්න වගකීමෙන් මුක්ත වීමේ වගන්තියකි.

මෙම වගන්තියේ ආවරණය සමාගමට ලැබේද යන්න තීරණය කළ යුතුය.

සාමාන්‍යයෙන් අධිකරණය මෙවැනි වගන්තිවලට ප්‍රියතාවක් නොදක්වයි.

එසේ වුව ද දෙපාර්ශ්වය හොඳින් එකඟ වී ඇත්නම් එය වලංගු වගන්තියක් ලෙස සැලකේ.

එය වලංගු වීම සඳහා දෙපාර්ශ්වය ඒ සම්බන්ධයෙන් හොඳින් දැනුවත් වී තිබිය යුතුය. ගිවිසුමට එළඹෙන අවස්ථාවේ දී හෝ ඊට පෙර ඒ බව දැනගත යුතුය.

මෙහිදී A වගකීමෙන් මුක්ත වගන්තිය සම්බන්ධයෙන් දැනුවත් වන්නේ සිනමා ශාලාවට ඇතුළු වූ පසුවය. එනම් ගිවිසුම ඇතිවූවාට පසුවය.

එමනිසා මෙම වගන්තියේ කිසිදු බලපෑමක් නොමැත. A ට අලාභ අයකර ගත හැක.


D කොටසෙහි අවසානය.

Notice :

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”.

The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



© 2014 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)

All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)